

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් (පුද්ගලික) සමාගමේ ("සමාගම") 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

සමාගමේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකයක් වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සමාගම ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමාගමේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව, සමාගමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වා ගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා හා වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ තොර බවට සාධාරණ තහවුරුවක් ලබා දීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත් ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ එවැනි දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි පැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සමාගමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව ;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සමාගමේ ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵලය

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රුපියල් මිලියන 35 ක අලාභයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ අලාභය රුපියල් මිලියන 47 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි අලාභය රු.මිලියන 12 ක අඩුවීමක් නිරීක්ෂණය විය. මේ සඳහා ප්‍රධාන හේතුව පරිපාලන වියදම්වල අඩුවීමයි.

2.2 ප්‍රධාන ආදායම් සහ වියදම් අයිතමවල ප්‍රවණතා විශ්ලේෂණය

සමාලෝචිත වර්ෂයේ ප්‍රධාන ආදායම්, වියදම්, වත්කම්, බැරකම් සහ හිමිකම් අයිතම ඉකුත් වර්ෂය හා සසඳන විට වැඩිවීමේ හෝ අඩුවීමේ ප්‍රතිශතය සමඟ පහත සඳහන් පරිදි වේ.

විස්තරය	2024 (රු. මිලියන)	2023 (රු. මිලියන)	විචලනය (රු. මිලියන)	වැඩි/(අඩු) වීම %	අදහස් දැක්වීම
පරිපාලන වියදම්	9.66	19.45	(9.79)	(50)	පරිපාලන වියදම් සියයට 50කින් අඩු වී ඇති අතර, මෙයට ප්‍රධාන හේතු වූයේ තෙවන පාර්ශවයක් විසින් සමාගමට එරෙහිව ගොනු කරන ලද නීතිමය ක්‍රියාමාර්ගයකට අදාළව 2023 දී එක් වර වියදමක් ලෙස දරන ලද නීති ගාස්තු හා ලියාපදිංචි ගාස්තු ඇති නොවීමයි.
මූල්‍ය ආදායම	1.39	3.21	(1.82)	(57)	පෙර වර්ෂයේ ස්ථාවර තැන්පතු මත ඉහළ පොලී ආදායමක් ලැබුණද, වර්ෂය තුළ සැලකිය යුතු ප්‍රමාණයක් ස්ථාවර තැන්පතු ආපසු ගැනීම හේතුවෙන් වර්තමාන වර්ෂයේ පොලී ආදායම අඩුවීමකට හේතු විය.
මුළු වත්කම්	396.04	351.19	44.85	13	වැඩි අලුත්වැඩියා කටයුතු සම්බන්ධයෙන් සිදු කරන කාර්යයන් වැඩිවීම හේතුවෙන් සම්පූර්ණ වත්කම් වටිනාකම වැඩි වී තිබුණි.
මුළු හිමිකම්	160.17	115.28	44.89	39	ලංකා බනිස් තෙල් සංස්ථාවට සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට 51.49 අනුපාතයකින් රුපියල් මිලියන 80ක වටිනාකමකින් යුතු කොටස් නිකුත් කිරීම හේතුවෙන් සම්පූර්ණ කොටස් වටිනාකම වැඩි වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ ක්‍රියාකාරකම්

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)සමාගමේ ව්‍යාපෘති කළමනාකරුවෙකු 2022 දෙසැම්බර් 01 සිට මාස 06ක කාලයක් සඳහා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ ලිපිය මගින් කොන්ත්‍රාත් පත්වීමක් ලෙස මාසික රුපියල් 300,000ක වැටුපක් සඳහා පත් කරන ලදී. පසුව, මෙම කොන්ත්‍රාත් පත්වීම කොන්ත්‍රාත් කාලය අවසන් වීමෙන් පසු අවස්ථා දෙකකදී වසරක කාලයක් සඳහා දීර්ඝ කරන ලදී. දෙවන දීර්ඝ කිරීමේදී මාසික වැටුප රුපියල් 450,000 දක්වා වැඩි කරන ලදී.	ව්‍යාපෘති කළමනාකරු එස්.ඩී.ඩී රාජපක්ෂ මහතා ආරම්භයේදී අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පුවත්පත් දැන්වීම් හරහා බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීමෙන් පසු 2022.12.01 සිට කොන්ත්‍රාත් පදනම මත පත් කරන ලදී. (TPTL හි 9වන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ වාර්තා පිටපත් අමුණා ඇත). පසුව, රාජපක්ෂ මහතාගේ කොන්ත්‍රාත් කාලය 2024.05.31 දිනැති අධ්‍යක්ෂ මණ්ඩල ලිපිය මගින් වැටුප් සංශෝධනය සමඟ 2025.05.31 දක්වා දීර්ඝ කරන ලදී. (පිටපත අමුණා ඇත).	තනතුරකට නිලධාරියෙකු පත් කරන විට, එම තනතුරට අදාළ රාජකාරි පැහැදිලිව නිර්වචනය කළ යුතු අතර නිල රාජකාරි ලැයිස්තුවක් ලබා දිය යුතුය.
එම පත්වීම් ලිපියට අනුව ව්‍යාපෘති කළමනාකරුගේ රැකියා විස්තරය නියෝජ්‍ය ප්‍රධාන කළමනාකරු (මෙහෙයුම්) විසින් නිකුත් කරනු ලැබේ. කෙසේ වෙතත්, මෙම බඳවා ගැනීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය සහ ව්‍යාපෘති කළමනාකරුගේ රැකියා විස්තරය විගණනයට ඉදිරිපත් කර නොතිබුණි. තවද, සමාලෝචිත වර්ෂයේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී ව්‍යාපෘති කළමනාකරු රාජකාරි සඳහා වාර්තා නොකළ බව නිරීක්ෂණය විය.	රැකියා විස්තරය නියෝජ්‍ය ප්‍රධාන කළමනාකරු (මෙහෙයුම්) විසින් ව්‍යාපෘති කළමනාකරුට දන්වන ලද අතර ඒ අනුව රාජකාරි ඉටු කරන ලදී. TPTL විසින් සැලසුම් හා සංවර්ධන අමාත්‍යාංශයෙන් CANC අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බැවින්, ව්‍යාපෘති කළමනාකරු වාර්තා නොකළේය.	
(ආ) සමාලෝචිත වර්ෂය සඳහා ජංගම ගිණුමේ මාසික සාමාන්‍ය මුදල් ශේෂය රුපියල් 21,778,561ක් වූ අතර එය සමාගමේ ප්‍රධාන අරමුණු සාක්ෂාත් කර ගැනීමට භාවිතා නොකරන ලදී. එබැවින්, මෙම අක්‍රීය මුදල් ශේෂය මත පොලී ආදායම අහිමි වීම හේතුවෙන් සමාගම සමාලෝචිත වර්ෂය	TPTL හි යෝජිත ක්‍රියාකාරකම් අනුව, ලංකා බැංකු තෙල් සංස්ථාව (CPC) සහ ලංකා IOC PLC (LIOC) විසින් 2024 ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී අතිරේක කොටස් ආයෝජනයක් සිදු කරන ලදී. කෙසේ වෙතත්, අධ්‍යක්ෂ මණ්ඩලයේ වෙනස සමඟ TPTL හි අනුමත	අතිරික්ත මුදල් ඇමතුම් තැන්පතු හෝ REPO හි ආයෝජනය කිරීමට අධ්‍යක්ෂ මණ්ඩල තීරණයක් ගත යුතුය.

තුළ රුපියල් 1,905,624ක ආවස්ථික පිරිවැයක් දැරීමට සිදු විය. (අතිරික්ත මුදල් ශේෂය අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය සමඟ ස්ථාවර තැන්පතුවල ආයෝජනය කර තිබුණේ නම්)

අත්සන්කරුවන් වෙනස් වීම හේතුවෙන්, අධ්‍යක්ෂ මණ්ඩලය සහ අනුමත අත්සන්කරුවන් පත් කරන තෙක් බැංකු කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇත.

අතිරික්ත මුදල් 2025 දී පසුව ස්ථාවර තැන්පතු සහ කැඳවිය හැකි තැන්පතුවල ආයෝජනය කිරීමට විධිවිධාන සකස් කර ඇත.

3.2 උපායමාර්ගික ක්‍රියාකාරකම්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) එහි ආරම්භයේ සිටම, සමාගම තම මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා තටාක, නල මාර්ග සහ අනෙකුත් අනුබද්ධ සේවා භාවිතය ඇතුළු පොදු පරිශීලක පහසුකම් භාවිතය පිළිබඳව අදාළ පාර්ශව (CPC, LIOC) සමඟ පොදු පරිශීලක පහසුකම් ගිවිසුමකට ඇතුළත් වී හෝ ඊට අදාළ සැලසුමක් සකස් කර නොමැත. කෙසේ වෙතත්, සමාගම පොදු පරිශීලක පහසුකම් ගිවිසුම වර්ධනය කර නොමැත. තවද, අදාළ පාර්ශව (වෙළඳාම සම්බන්ධ ගනුදෙනුකරුවන්) සොයා ගැනීමට සමාගම විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි.	2024.01.09 දින අමාත්‍ය මණ්ඩල තීරණයට අනුකූලව, TPTL ව්‍යාපෘතිය සඳහා සුදුසු ආයෝජකයෙකු තෝරා ගත යුතු අතර, තෝරා ගැනීමේ ක්‍රියාවලිය දැනට ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුකූලව සිදු වෙමින් පවතී. තෝරාගත් ආයෝජකයා මෙම ගිවිසුමේ පාර්ශවයක් විය යුතු බැවින්, පොදු පරිශීලක පහසුකම් සඳහා වන ගිවිසුම (තටාක, නල මාර්ග සහ අනෙකුත් අනුබද්ධ සේවා) අවසන් කිරීම ආයෝජකයා තෝරා ගන්නා තෙක් කල් දමනු ලැබේ.	ව්‍යාපාර මෙහෙයුම් සාර්ථක කර ගැනීමට සමාගමේ පාර්ශවකරුවන් සමඟ පොදු පරිශීලක පහසුකම් ගිවිසුම්වලට ඇතුළත් වීමට කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු අතර, සුදුසුකම, පිළිගැනීමේ හැකියාව සහ ශක්‍යතා විශ්ලේෂණය කිරීමෙන් පසු සුදුසු ආයෝජකයෙකු සොයා ගැනීමට ක්‍රියාමාර්ග ගත යුතුය.
(ආ) සමාගමේ කෙටිකාලීන උපායමාර්ගික සැලැස්මට අනුව, ව්‍යාපෘතියේ පළමු අදියරේදී හෝ පළමු තුන් අවුරුදු කාලය තුළ ටැංකි 09ක් ප්‍රතිසංස්කරණය කළ යුතුව තිබුණි. කෙසේ වෙතත්, පළමු වසර දෙක දැනටමත් ගෙවී ගොස් ඇතත්, සමාගම කාලෝචිතව ඉලක්කය කරා ළඟා වී හෝ එය ඉටු කර ගෙන නොතිබුණි. එබැවින්, උපායමාර්ගික සැලැස්මට	ආරම්භයේදී කෙටිකාලීන උපාය මාර්ගයක් යටතේ ටැංකි 10ක් සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබුණි, නමුත් 2024.01.09 දින අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව, යෝජිත සංවර්ධනය EOI ක්‍රියාවලිය අනුගමනය කරමින් සුදුසු ආයෝජකයෙකු හරහා සිදු කළ යුතුය.	ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාවලිය වේගවත් කළ යුතුය.
ඒ අනුව, 2024.05.20 දින EOI ආරාධනය කරන ලද අතර පාර්ශව හතක් කෙටි		

අනුකූලව ඉහත ව්‍යාපෘතිය අවසන් කිරීම සහ කාලෝචිතව ව්‍යාපාරික ක්‍රියාකාරකම් ආරම්භ කිරීම සැක සහිතයි.

ලැයිස්තුගත කරන ලදී. සැලසුම් හා සංවර්ධන අමාත්‍යාංශයෙන් CANC සාමාජිකයන්ගේ අනුමැතියෙන් පසුව RFP සකස් කිරීමේ තවත් ක්‍රියාවලිය ආරම්භ වනු ඇත.

(ඇ) සමාගම තම සාංගමික ව්‍යවස්ථාවේ දක්වා ඇති අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ආයතනික සැලැස්මක් සකස් කළ යුතුය. සමාගම 2024 සිට 2030 දක්වා කාලය ආවරණය කරන මධ්‍යම කාලීන ආයතනික සැලැස්ම සකස් කර තිබුණද, එය තවමත් විගණනය සඳහා ඉදිරිපත් කර නොමැත.

2024-2030 කාලය සඳහා අභ්‍යන්තරව ආයතනික සැලැස්මක් සමාගම විසින් සකස් කරන ලද අතර, ඒ සඳහා ප්‍රධාන අනුමැතිය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ලබා දී අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී. මෙය 2023.11.27 දින පැවති TPTL හි 13වන මණ්ඩල රැස්වීමේදී ඉදිරිපත් කරන ලදී.

අදාළ මාර්ගෝපදේශ සහ එහි උපායමාර්ගික දිශාව අනුව එහි අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සමාගමට ආයතනික සැලැස්මක් තිබිය යුතු අතර එය විගණනයට යොමු කළ යුතුය.

4. වගවීම සහ යහපාලනය

4.1 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) මුදල් ප්‍රවාහ ගලාඒම් (අභ්‍යන්තර අරමුදල්, ණය ආදිය) සහ ගලායෑම් මත පදනම්ව වාර්ෂික අයවැය සකස් කළ යුතුය. කෙසේ වෙතත්, වාර්ෂික අයවැය සකස් කරන විට, වර්ෂය තුළ ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 4,291.16ක ක්‍රියාකාරකම් 23ක් හඳුනාගෙන තිබුණි. කෙසේ වෙතත්, ඉහත ක්‍රියාකාරකම් සඳහා මුදල් ප්‍රභවයන් හඳුනාගෙන නොතිබුණි. විගණනයට ලබා දුන් තොරතුරු වලට අනුව, 2023 වර්ෂය සඳහා ප්‍රාග්ධන අයවැයෙන් සියයට 100ක් හෝ රුපියල් මිලියන 3,965ක් භාවිතා නොකර ඉතිරිව තිබූ අතර, සමාලෝචනය යටතේ වර්ෂය තුළ සියයට 98ක් හෝ රුපියල් මිලියන 4,248.1ක් භාවිතා නොකර ඉතිරිව තිබුණි. තවද,	මූලික සැලැස්මට අනුව, ටැංකි පද්ධතිය සංවර්ධනය අදියර කිහිපයකින් සිදු කිරීමට නියමිතව තිබූ අතර, අදියර 1 යටතේ සියලුම ක්‍රියාකාරකම් පළමු වසර තුන තුළ සංකේන්ද්‍රණය විය. 2023 ප්‍රාග්ධන අයවැයේ ප්‍රධාන අයිතමය ටැංකි 10 ක් ප්‍රතිසංස්කරණය කිරීම සහ ඒවායේ ක්‍රියාකාරිත්වය සඳහා අවශ්‍ය අනුබද්ධ පහසුකම් සංවර්ධනය කිරීම සඳහා වෙන් කරන ලදී. කෙසේ වෙතත්, 2024/01/09 දින අමාත්‍ය මණ්ඩලයේ තීරණයෙන් පසුව මෙම සංවර්ධන කටයුතු අත්හිටුවන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස, වෙන් කරන ලද ප්‍රාග්ධන අයවැය භාවිතා නොකළේය.	මුදල් ප්‍රවාහය (අභ්‍යන්තර අරමුදල්, ණය ආදිය) සහ පිටවීම් මත පදනම්ව වාර්ෂික අයවැය සකස් කළ යුතුය. අයවැය සකස් කරන විට, සමාගමේ මූල්‍ය තත්ත්වය සහ අනෙකුත් බාහිර සාධක සැලකිල්ලට ගත යුතුය. ප්‍රාග්ධන අයවැයට ඇතුළත් ක්‍රියාකාරකම්වල ප්‍රගතිය සහ වෙනසට හේතු නීතිපතා අධ්‍යක්ෂ මණ්ඩලයට යොමු කළ යුතුය.

අරමුදල් විධිවිධාන සපුරා ගැනීම
නොමැතිකම හේතුවෙන්
සමාලෝචිත වර්ෂය තුළ ප්‍රධාන
මෙහෙයුම් ක්‍රියාකාරකම්වලට
අදාළ ප්‍රාග්ධන අයවැයට
ඇතුළත් ක්‍රියාකාරකම් සිදු කර
නොතිබුණි.